



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2128/24 - 2019 ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා - 2019.06.20

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය රජයේ නිවේදන

2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනත

2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 09 වන වගන්තිය පරිදි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර වන මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙහි පහත උපලේඛනයේ සඳහන් සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රම 2019 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කරමි.

2019 අප්‍රේල් මස 05 වැනි දිනැති අංක 2117/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ නිවේදනය මෙයින් අවලංගු කරනු ලැබේ.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 ජුනි මස 20 වැනි දින.

උපලේඛනය

සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමේ ක්‍රමවේදය.

තෝරා ගැනීම සඳහා වන පොදු නිර්ණායක හා දර්ශක.

අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා නිර්ණායක හයක් යොදා ගනු ලබන අතර එම එක් එක් නිර්ණායකය ඊට විශේෂිත දර්ශක (I කොටස) යොදා ගෙන මනිනු ලැබේ. සෑම අයදුම්කරුවෙකුම 100% ක උපරිම ලකුණු ලබන අතර, ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරණ ලද ගෘහස්ත ආදායම හා වියදම පිළිබඳ සමීක්ෂණය පදනම් කරගත් විශේෂිත බරතැබූ දර්ශකයකට අනුව එක් එක් දර්ශකයට අදාළව දිළිඳු/දුප්පත් පවුල් සංඛ්‍යාව ගණනය කිරීම කරනු ඇත. දර්ශකවල ලකුණු සීමාව ගණනය කිරීමේ ක්‍රමය II කොටසේ දක්වා ඇති අතර දරිද්‍රතා ලකුණු ලබාදීම ගණනය කිරීමේ සූත්‍රය III කොටසේ දක්වා ඇත. වැඩසටහන් හතර සඳහා වන ගෙවීමේ යෝජනා ක්‍රමය IV වන කොටසේ දක්වා ඇත. නිර්ණායක ලැයිස්තුව හා දර්ශක පහත I කොටසේ දක්වා ඇත.

I කොටස

නිර්ණායක

දර්ශක

1. අධ්‍යාපනය
 - i. පවුලේ සාමාජිකයින්ගේ අධ්‍යාපන මට්ටම.
 - ii. වයස අවුරුදු 5 -16 අතර පාසල් නොයන ළමුන් සංඛ්‍යාව.
2. සෞඛ්‍ය
 - i. දිගුකාලීන නිදන්ගත රෝග වලින් පෙළෙන පවුලේ සාමාජිකයින්.
 - ii. ආබාධ සහිත පවුලේ සාමාජිකයින්.
3. ආර්ථික මට්ටම
 - i. මාසික ඒක පුද්ගල වියදම.
 - ii. මාසික ඒක පුද්ගල ආදායම.
 - iii. මසකට ඒකක 60 ට වඩා අඩු විදුලි පරිභෝජනය.



4. වත්කම්
- වාසය කරන නිවස හා ඉඩම පවුලේ සාමාජිකයෙකුට හිමි වී නොතිබීම.
 - පවුලේ සාමාජිකයෙකු සඳහා වෙනත් නිවසක හෝ ගොඩනැගිල්ලක අයිතියක් නොතිබීම.
 - පවුලට අවම වශයෙන් අක්කර 0.5 ක වගාකළ හැකි ගොඩ ඉඩමක් නොතිබීම.
 - පවුලට අවම වශයෙන් අක්කර එකක වගා කළ හැකි කුඹුරු ඉඩමක් නොතිබීම.
 - ගමනාගමනයට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (මෝටර් සයිකල් $\geq$ CC 125, ත්‍රී රෝද රථයක්, මෝටර් රථයක්, වෑන් රථයක්, ජීප් රථයක්, බසයක්, ලොරි රථයක්, රිපර් රථයක්, අත් ට්‍රැක්ටරයක් (රෝද 2), ට්‍රැක්ටරයක් (රෝද 4)
 - අවම වශයෙන් ආර්ථික ක්‍රියාකාරකමකට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (ධීවර බෝට්ටු, ඒකාබද්ධ අස්වැන්න නෙලීමේ යන්ත්‍ර, කොළ මඩින යන්ත්‍ර)
 - අවම වශයෙන් ජීවනෝපායට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (කිරි ගවයින් 05, එළුවන් 20, කුකුලන් 50, කාරාවන් 50, ඌරන් 10)
5. නිවාස තත්වය
- ලැයිම් කාමර/පේලි නිවාස, මුඩුක්කු/මඩු වල ජීවත්වීම හෝ වෙනත්.
 - ජීවත්වීමට ස්ථිර බිත්ති, ස්ථිර ගෙබිම, හා ස්ථිර වහල සහිත නිවාසයක් නොමැතිවීම.
 - සම්පූර්ණ බිම් ප්‍රදේශය වර්ග අඩි 500 ට අඩු වීම.
 - පානීය ජලය ලබා ගැනීමේ හැකියාවක් නොමැතිවීම.
 - අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම.
 - විදුලි බලය නොමැතිවීම.
6. පවුලේ ජන විකාශනය
- යැපීම් අනුපාතය (අවුරුදු 0 - 14 අතර සිටින සංඛ්‍යාව හා අවුරුදු 65 හා ඊට වැඩි වයස ඇති අය/අවුරුදු 15-64 අතර සිටින පුද්ගලයින් සංඛ්‍යාව) 0.64 වඩා වැඩිවීම.
 - මව හෝ පියා පමණක් සිටින පවුලක් වීම.

II කොටස

ගණනය කිරීමේ ක්‍රමය දර්ශක හා දර්ශක වල සීමාව.

01. අධ්‍යාපනය

- පවුලේ සාමාජිකයින්ගේ ඉහළම අධ්‍යාපන මට්ටම.
අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ ඊට ඉහළ මට්ටම සමත්වීම → දිළිඳු / දුප්පත් නොවේ (0)
අ.පො.ස. සාමාන්‍ය පෙළට වඩා අඩු → දිළිඳු / දුප්පත් (1)
ඉහළම අධ්‍යාපන මට්ටම ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ ඊට ඉහළ මට්ටම සමත්ව තිබීම "දිළිඳු / දුප්පත් නොවන" ලෙස සලකන අතර ඉහළම අධ්‍යාපන මට්ටම ලෙස 10 වන ශ්‍රේණිය හෝ ඊට පහළ මට්ටම සමත්වීම, විශේෂ අධ්‍යාපන, පාසල් නොයාම "දිළිඳු / දුප්පත්" ලෙස සලකනු ලැබේ.
- පවුලේ සියළු සාමාජිකයින් ගෙන් පාසල් යන වයසේ (අවුරුදු 5 - 16) හා දැනට පාසල් යන සාමාජිකයින් (වයස අවුරුදු 5 -16) පාසල් හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකට සහභාගි වන→ දිළිඳු / දුප්පත් නොවේ (0)
සාමාජිකයින් (වයස අවුරුදු 5 -16) දැනට පාසල් හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකට නොයන→ දිළිඳු / දුප්පත් (1)
පාසල් යන වයසේ පසු වන සියළු පවුලේ සාමාජිකයින් පාසල් හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකට සහභාගි වන්නේ නම්, (අවුරුදු 5 -16) දිළිඳු / දුප්පත් නොවන ලෙස සලකනු ලබන අතර පාසල් යන වයසේ පසුවන (අවුරුදු 5 -16) පවුලේ සාමාජිකයින් කවුරුත් හෝ පාසල් නොයන්නේ නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

02. සෞඛ්‍යය

- පවුලේ සාමාජිකයෙකු දිගුකාලීන (නිදන්ගත) රෝගයකින් පෙළෙන විට
දිගුකාලීන (නිදන්ගත) රෝගයකින් පෙළෙන්නෙ නැතිනම්→ දිළිඳු / දුප්පත් නොවේ (0)
දිගුකාලීන (නිදන්ගත) රෝගයකින් පෙළෙන්නේ නම්→ දිළිඳු / දුප්පත් (1)
පවුලේ සාමාජිකයෙකු හෘද රෝග, ආසාදනය, දියවැඩියාව, පිළිකා, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, මානසික රෝග වැනි දිගුකාලීන (නිදන්ගත) රෝග හෝ වෙනත් දිගුකාලීන රෝගාබාධ වලින් නොපෙළෙන්නේ නම් දිළිඳු/දුප්පත් නොවන ලෙස සලකනු ලබන අතර එක් සාමාජිකයෙකු හෝ එවන් රෝගාබාධයකින් පෙළෙන්නේ නම් දිළිඳු/දුප්පත් ලෙස සලකනු ලැබේ.

2. ආබාධ සහිත පවුලේ සාමාජිකයෙකු.

ආබාධිත නොවන.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

ආබාධිත→ දිළිඳු / දුප්පත් (1)

පවුලේ සාමාජිකයෙකු ආබාධිත නොවන්නේ නම් ඔවුන් දිළිඳු/දුප්පත් නොවන ලෙස සලකනු ලබන අතර පවුලේ යම් සාමාජිකයෙකුට ආබාධිත නම් ඔවුන් දිළිඳු/දුප්පත් ලෙස සලකනු ලැබේ.

03. ආර්ථික මට්ටම.

i. ඒක පුද්ගල වියදම.

මාසික ඒක පුද්ගල වියදම $\geq$ රු. 5,500→ දිළිඳු / දුප්පත් නොවේ (0)

මාසික ඒක පුද්ගල වියදම $<$ රු. 5,500→ දිළිඳු / දුප්පත් (1)

මාසික ඒක පුද්ගල වියදම රු. 5500/- හෝ ඊට වැඩි වන්නේ නම් දිළිඳු/දුප්පත් ලෙස සලකනු නොලබන අතර මාසික ඒක පුද්ගල වියදම රු. 5500/- අඩු නම් දිළිඳු/දුප්පත් ලෙස දක්වනු ලැබේ.

ii. මාසික ඒක පුද්ගල ආදායම.

මාසික ඒක පුද්ගල ආදායම $\geq$ රු. 6,000→ දිළිඳු / දුප්පත් නොවේ (0)

මාසික ඒක පුද්ගල ආදායම $<$ රු. 6,000→ දිළිඳු / දුප්පත් (1)

මාසික ඒක පුද්ගල ආදායම රු. 6,000 හෝ ඊට වඩා වැඩි නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු නොලබන අතර මාසික ඒක පුද්ගල ආදායම රු. 6,000 ට අඩු නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

iii. විදුලි පරිභෝජනය.

සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය $\leq$ 60 kWh→ දිළිඳු / දුප්පත් නොවේ (0)

සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය $<$ 60 kWh→ දිළිඳු / දුප්පත් (1)

සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය 60 kWh ට සමාන හෝ ඊට වඩා වැඩි නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු නොලබන අතර සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය 60 kWh ට අඩු නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

4. වත්කම්

i. පවුලේ සාමාජිකයෙකු/සාමාජිකයින්ට නේවාසික නිවසක් සහිත ඉඩමක හිමිකාරීත්වය.

නිවාස හිමි→ දිළිඳු / දුප්පත් නොවේ (0)

නිවාස හිමි නැති→ දිළිඳු / දුප්පත් (1)

පවුලේ සාමාජිකයෙකු/සාමාජිකයින්ට නේවාසික නිවසක් සහිත ඉඩමක හිමිකාරීත්වය තිබේ නම් දිළිඳු/දුප්පත් ලෙස සලකනු නොලබන අතර එසේ නොවේ නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

ii. පවුලේ සාමාජිකයෙකු/සාමාජිකයින්ට වෙනත් නිවාස/ගොඩනැගිලි වල හිමිකාරීත්වය.

නිවාස/ගොඩනැගිලි හිමි → දිළිඳු/දුප්පත් නොවේ (0)

නිවාස/ගොඩනැගිලි හිමි නැති → දිළිඳු / දුප්පත් (1)

පවුලේ සාමාජිකයින්ට වෙනත් නිවාස/ගොඩනැගිලි හිමිව තිබේ නම් දිළිඳු / දුප්පත් නොවන ලෙස සලකනු ලබන අතර ඔවුන්ට වෙනත් නිවසක්/ගොඩනැගිල්ලක් නොමැති නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

iii. පවුලේ සාමාජිකයෙකුට/සාමාජිකයින්ට ගොඩ ඉඩම් අක්කර 0.5 හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා ඇති අයිතිය

අක්කර 0.5 හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයිති වන්නේ නම්→ දිළිඳු / දුප්පත් නොවේ (0)

අක්කර 0.5 අඩු ප්‍රමාණයක් අයිති වන්නේ නම්→ දිළිඳු / දුප්පත් (1)

පවුල සතු සියළු ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර $\frac{1}{2}$ හෝ ඊට වඩා වැඩි වන්නේ නම් දිළිඳු / දුප්පත් නොවන ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන්ට කිසිම ගොඩ ඉඩමක් නොමැති නම් හෝ සියළු ගොඩ ඉඩම්වල එකතුව අක්කර $\frac{1}{2}$ ට අඩු නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

iv. පවුලේ සාමාජිකයෙකුට/සාමාජිකයින්ට අයත් වන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 01 කට සමාන හෝ ඊට වැඩි වන්නේ නම්,

අක්කර එකක් $\geq$ අයත් වන → දිළිඳු / දුප්පත් නොවේ (0)

අක්කර එකකට $<$ අයත් වන → දිළිඳු / දුප්පත් (1)

පවුල සතුව ඇති සියළු කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 01 හෝ ඊට වඩා වැඩි වන්නේ නම් ඔවුන් දිළිඳු / දුප්පත් නොවේ. සියළු කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 01 ට අඩු වන්නේ නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

v. අවම වශයෙන් ගම්නාගමනයට අදාළ මෝටර් සයිකල් $\geq$ CC 125, ත්‍රී රෝද රථයක්, මෝටර් රථයක්, වැන් රථයක්, ජීප් රියක්, බසයක්, ලොරි රථයක්, පිපර් රථයක්, අන් ට්‍රැක්ටරයක් (රෝද 2) ට්‍රැක්ටරයක් (රෝද 4) වැනි එක් වත්කමක් වත් හිමිකාරීත්වය.

හිමිකාරීත්වය ඇති→ දිළිඳු / දුප්පත් නොවේ (0)

හිමිකාරීත්වය නැති→ දිළිඳු / දුප්පත් (1)

- vi. අවම වශයෙන් ධීවර බෝට්ටු, ඒකාබද්ධ අස්වැන්න නෙලීමේ යන්ත්‍ර, කොළ මඩින යන්ත්‍ර වැනි යන්ත්‍ර එකක් හෝ සතුව තිබීම
 හිමිකාරිත්වය ඇති→ දිළිඳු / දුප්පත් නොවේ (0)
 හිමිකාරිත්වය නැති→ දිළිඳු / දුප්පත් (1)
- vii. අවම වශයෙන් ජීවනෝපායට අදාළ එක් වත්කමක්වත් නොතිබීම.
 (කිරි ගවයින් 05, එළුවන් 20, කුකුලන් 50, කාරාවන් 50, උෟරන් 10 වැනි ක්ෂුද්‍ර සත්ව පාලනය)
 හිමිකාරිත්වය ඇති→ දිළිඳු / දුප්පත් නොවේ (0)
 හිමිකාරිත්වය නැති→ දිළිඳු / දුප්පත් (1)

5. නිවාසවල තත්වය

i. නිවාස ඒකක වල ස්වභාවය.

නිවාස ඒකක වල ස්වභාවය*=.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

නිවාස ඒකක වල ස්වභාවය**=.....→ දිළිඳු / දුප්පත් (1)

* නිවාස ඒකකවල ස්වභාවය තනි නිවාස (තනි මහල්), තනි නිවාස (දෙමහල්), තනි නිවාස (මහල් 2 ට වැඩි), බද්ධ නිවාස/ඇතෙක්සි, පුබෝපහෝගී නිවාස, ද්විත්ව නිවාස වේ නම් ඔවුන් දිළිඳු / දුප්පත් නොවන ලෙස සැලකේ.

** නිවාස ඒකක වල තත්වය ලයිස්තුවේ නිවාස/ලයිස්තුවේ කාමර/මුඩුකු/මුඩු හෝ වෙනත් ආකාරයක වේ නම් ඔවුන් දිළිඳු / දුප්පත් ලෙස සැලකේ.

ii. නිවාස ඉදිකිරීම සඳහා යොදා ගෙන ඇති ප්‍රධාන අමුද්‍රව්‍ය.

අ. බිත්ති සඳහා යොදා ගෙන ඇති අමු ද්‍රව්‍ය.

බිත්ති * ස්ථිර අමුද්‍රව්‍ය→ දිළිඳු / දුප්පත් නොවේ (0)

බිත්ති ** අර්ධ ස්ථිර අමුද්‍රව්‍ය→ දිළිඳු / දුප්පත් (1)

* ගඩොල්, කබොක්, සිමෙන්ති ගල්/ගල්, මැටි ගල් බිත්ති සඳහා යොදා ගනු ලබන ස්ථිර අමුද්‍රව්‍ය වේ.

** මැටි, ලෑලි/රිත්, පොල් අතු/තල් අතු හා වෙනත් සමාන ද්‍රව්‍ය අර්ධ ස්ථිර අමුද්‍රව්‍ය ලෙස හඳුනා ගැනේ.

ආ. ගෙබිම සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය.

ගෙබිම - ස්ථිර අමුද්‍රව්‍ය*=.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

ගෙබිම - අර්ධ - ස්ථිර අමුද්‍රව්‍ය**=.....→ දිළිඳු / දුප්පත් (1)

* සිමෙන්ති, ටෙරාසෝ/ පිගන් ගඩොල්, කොන්ක්‍රීට් ගෙබිම සඳහා යොදා ගනු ලබන ස්ථිර අමුද්‍රව්‍ය වේ.

** මැටි, ලෑලි, වැලි හා වෙනත් ඒ හා සමාන ද්‍රව්‍ය අර්ධ ස්ථිර අමුද්‍රව්‍ය ලෙස සලකනු ලැබේ.

ඇ. වහලය සඳහා යොදා ගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍ය.

වහලය - ස්ථිර අමුද්‍රව්‍ය*=.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

වහලය - අර්ධ ස්ථිර අමුද්‍රව්‍ය **=.....→ දිළිඳු / දුප්පත් (1)

* උලු, ඇස්බැස්ටෝස්, කොන්ක්‍රීට්, ඇළුම්කොණ්ඩා මිශ්‍ර තහඩු වහලය සඳහා යොදා ගනු ලබන ස්ථිර අමුද්‍රව්‍ය වේ.

** රිත්, පොල් අතු/තල් අතු/පිදුරු හෝ වෙනත් ඒ හා සමාන ද්‍රව්‍ය අර්ධ - ස්ථිර අමුද්‍රව්‍ය වේ.

බිත්ති, ගෙබිම හා වහලය ස්ථිර අමුද්‍රව්‍ය වලින් සාදා ඇත්නම් එවිට දිළිඳු / දුප්පත් නොවන ලෙස සලකනු ලබන අතර ඉහත කුමක් හෝ සඳහා අර්ධ - ස්ථිර අමුද්‍රව්‍ය යොදා ගන්නේ නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

iii. ගෙබිම ප්‍රමාණය.

ගෙබිම ප්‍රමාණය වර්ග අඩි 500 හෝ ඊට වඩා වැඩි*.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

ගෙබිම ප්‍රමාණය වර්ග අඩි 500 ට අඩු**.....→ දිළිඳු / දුප්පත් (1)

* ගෙබිම ප්‍රමාණය වර්ග අඩි 500 හෝ ඊට වැඩි නම් දිළිඳු / දුප්පත් නොවන ලෙස සලකනු ලැබේ.

** ගෙබිම ප්‍රමාණය වර්ග අඩි 500 ට අඩු නම් දිළිඳු / දුප්පත් ලෙස හඳුන්වනු ලැබේ.

iv. ප්‍රධාන පානීය ජල ප්‍රභවය

ප්‍රධාන පානීය ජල ප්‍රභවය- ආරක්ෂිත*.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

ප්‍රධාන පානීය ජල ප්‍රභවය - ආරක්ෂිත නොවන **.....→ දිළිඳු / දුප්පත් (1)

* ප්‍රධාන ජල ප්‍රභවය ආරක්ෂිත නම් හෝ එය හොඳින් ආරක්ෂිතව ඇති ලිඳක් නම් (ජල නල මාර්ග සහිත/ජල නල මාර්ග රහිත), වත්තෙන් පිටත ඇති ආරක්ෂිත ලිඳක්, නිවසේ ඇති ජල නල මාර්ග, නිවසින් පිටත වත්තේ ඇති ජල නල, ග්‍රාමීය ප්‍රදේශවල ඇති ජල ව්‍යාපෘති, නල ලීං, බඩුසර, බෝතල් කල ජලය නම් දිළිඳු / දුප්පත් නොවන ලෙස සැලකේ.

** ප්‍රධාන ජල ප්‍රභවය අනාරක්ෂිත ලීඳ, ටැංකි/ගංගා/දොළ/ජල බුබුළු, වැසි ජලය හෝ වෙනත් සමාන ප්‍රභවයක් නම් එවිට දිළිඳු / දුප්පත් ලෙස සලකනු ලැබේ.

v. වැසිකිලි පහසුකම්.

වැසිකිලි පහසුකම්*.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

වැසිකිලි පහසුකම්**.....→ දිළිඳු / දුප්පත් (1)

* වැසිකිලි පහසුකම් නිවාස ඒකකය තුළ හෝ ඉන් පිටත පවුලේ පෞද්ගලික භාවිතය සඳහා වේ නම් හෝ හවුලේ භාවිතා කිරීම සඳහා ඉන් පිටත හෝ පිහිටා ඇති නම්, වැසිකිලියේ ස්වභාවය වලකට සම්බන්ධ වූ ජල මූලික ස්වභාවයේ නම් හෝ මළ ජල මාර්ගයකට සම්බන්ධ වූ ජල මූලික ස්වභාවයේ නම් දිළිඳු / දුප්පත් නොවන ලෙස සැලකේ.

** වැසිකිලි නොමැති නම් නමුත් වෙනත් පවුලක් සමඟ හවුලේ භාවිතා කරන්නේ නම්, පොදු වැසිකිලි භාවිතා කරන්නේ නම් හා වැසිකිලි භාවිතා නොකරන්නේ නම් දිළිඳු / දුප්පත් ලෙස දැක්වේ.

vi. ප්‍රධාන ආලෝක ප්‍රභවය.

ආලෝකකරණය*.....→ දිළිඳු / දුප්පත් නොවේ (0)

ආලෝකකරණය **.....→ දිළිඳු / දුප්පත් (1)

* ප්‍රධාන ආලෝක ප්‍රභවය විදුලිය සුර්ය ශක්තිය, විදුලි ජනක යන්ත්‍ර/බැටරි, ජීව වායුව වන්නේ නම් දිළිඳු / දුප්පත් ලෙස සලකනු නොලැබේ.

**ප්‍රධාන ආලෝක ප්‍රභවය භූමිතෙල් හෝ වෙනත් සමාන ප්‍රභවයක් නම් දුගී ලෙස සැලකේ.

6. පවුලේ ජන විකාශය.

i. යැපීම් අනුපාතය.

යැපීම් අනුපාතය (අවුරුදු 0 -14 අතර සිටින සංඛ්‍යාව සහ අවුරුදු 65 හා ඊට වැඩි වයස ඇති අය/අවුරුදු 15-64 අතර සිටින පුද්ගලයින් සංඛ්‍යාව) 0.64 හෝ ඊට වඩා අඩු→ දිළිඳු/ දුප්පත් නොවේ (0)

යැපීම් අනුපාතය 0.64 වඩා වැඩි→ දිළිඳු/ දුප්පත් (1)

යැපීම් අනුපාතය 0.64 වඩා වැඩි නම් දිළිඳු/ දුප්පත් ලෙස සලකනු ලැබේ. යැපීම් අනුපාතය 0.64 වඩා අඩු නම් දිළිඳු/ දුප්පත් ලෙස සලකනු නොලැබේ.

ii. මව හෝ පියා පමණක් සිටින පවුල්

විවාහක තත්වය-දෙමාපිය දෙදෙනාම ජීවත්වන → දිළිඳු/ දුප්පත් නොවේ (0)

විවාහක තත්වය-දෙමාපියන්ගෙන් එක් අයෙකු ජීවත්වන → දිළිඳු/ දුප්පත් (1)

මව හෝ පියා පමණක් සිටින පවුල් දිළිඳු/ දුප්පත් ලෙස සැලකේ.

III කොටස

දිළිඳු බව සඳහා ලකුණුදීම ගණනය කිරීමේ සූත්‍රය

පුද්ගලයෙකුගේ දරිද්‍රතාවය ගණනය කිරීම පියවර 3 කින් සිදු කෙරේ.

1. දිළිඳු බව දර්ශකය ගණනය කිරීම.
2. දර්ශක සඳහා බරතැබීම ගණනය කිරීම.
3. තනි පුද්ගලයෙකු සඳහා බරතබන ලද දරිද්‍රතා ලකුණු දීම ගණනය කිරීම.

දරිද්‍රතා දර්ශකය ගණනය කිරීම.

i යන පුද්ගලයා j දර්ශකය සතු වන්නේ නම් ඔහුගේ/ඇයගේ දරිද්‍රතා දර්ශකය පහත සමීක්ෂණය යොදා ගෙන ගණනය කළ හැක.

j දර්ශකයේ ඒක පුද්ගල අගය $x_j(i)$

එවිට,

$\mu_j(i) = j$ දර්ශකයේ ඇති පුද්ගලයා දිළිඳුවේ

$\mu_j(i) := 0$ දර්ශකයේ ඇති පුද්ගලයා දිළිඳුනොවේ

බර තැබීම සඳහා සූත්‍රය.

සංඛ්‍යාතය පදනම කරගත් ශ්‍රිතය යොදා ගෙන බරතැබීම ගණනය කරනු ලැබේ. වසර තුනකට වරක් ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ගෘහස්ත ඒකක ආදායම හා වියදම් සමීක්ෂණය (HIES) යොදාගෙන දිස්ත්‍රික් වශයෙන් විවිධ දරිද්‍රතා වල සාපේක්ෂ වැදගත්කම සැලකීමට භාජනය කරමින් දර්ශක වලට බරතැබීම් කරනු ලැබේ. මෙම එක් එක් දිස්ත්‍රික්කය සඳහා බරතැබීම් එක් කාල පරිච්ඡේදයකට සීමා කරනු ලබන අතර නව HIES දත්ත ලබාගත හැකිවිට සමාලෝචනය කෙරේ.

$$\omega_j = \frac{\ln \frac{1}{f_j}}{\sum_{j=1}^k \ln \frac{1}{f_j}} \times 100 ; j = 1, 2, \dots, k$$

f_j මගින් i දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම දරිද්‍රතා පුද්ගල සංඛ්‍යාව දැක්වෙන අතර k යනු දර්ශක ගණන වේ.

($i =$ දිස්ත්‍රික්ක 1, 2, 25)

බරතැබීමේ අඩු අගයන් මගින් අදාළ දිස්ත්‍රික්කයේ දිළිඳු පුද්ගල සංඛ්‍යාව අඩු බව දැක්වේ, එනම් අඩු අගයන් මගින් දර්ශකයට අඩු වැදගත්කමක් ලැබේ. ඉහළ බරතැබීමේ අගයන් ගැනීමෙන් අදාළ දර්ශකයෙන් දිළිඳු පුද්ගල සංඛ්‍යාව වැඩි බව දක්වන අතර බර තැබීමේ එම දර්ශකයට වැඩි වැදගත්කමක් ලැබේ.”.

එක් පුද්ගලයෙකු සඳහා බර තබන ලද දරිද්‍රතා ලකුණු ගණනය කිරීම.

$$\mu_i = \frac{\sum_j w_j \times \mu_i(i)}{\sum_j w_j}$$

μ_i මගින් පුද්ගලයෙකු සඳහා බරතැබූ දරිද්‍රතා ලකුණු දීම දක්වනු ලැබේ. මැන බලන ලද දරිද්‍රතා අගය 0 - 1 අතර වන අතර 0 දෙසට වන්නට අඩු අගයක්ද 1 දෙසට වන්නට ඉහළ දරිද්‍රතාවයක්ද පෙන්නුමේ කෙරේ.

කල්පිත දත්ත යොදාගත් උදාහරණය

දර්ශකය	පවුල්								අවසාන මිණුම්
	1	2	3	4	ගණන (f)	1/f	ln (1/f)	මිණුම් 1	
1. අධ්‍යාපනය									
(i) පවුලේ සාමාජිකයෙකු අවම වශයෙන් අ.පො.ස. (සා.පෙළ) දක්වා සම්පූර්ණ කර නොතිබීම	0	1	1	1	3	1/3	-1.10	0.062548	6.25
(ii) පාසල් යන වයසේ (5-16) පවුලේ එක් සාමාජිකයෙකුටත් පාසලට නොයෑම	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
2. සෞඛ්‍ය									
(i) පවුලේ එක් සාමාජිකයෙකු හෝ දිගුකාලීන නිදන්ගත රෝගයකින් පෙළීම.	0	1	1	0	2	1/2	-0.69	0.039464	3.95
(ii) පවුලේ ආබාධිත සාමාජිකයෙකු සිටීම.	0	1	1	1	3	1/3	-1.10	0.062548	6.25

දර්ශකය	පවුල්								අවසාන මිණුම්
	1	2	3	4	ගණන (f)	1/f	ln (1/f)	මිණුම් 1	
3. ආර්ථික මට්ටම									
(i) මාසික ඒක පුද්ගල වියදම රු. 5500 අඩුවීම	0	1	1	0	2	1/2	-0.69	0.039464	3.95
(ii) මාසික ඒක පුද්ගල අදායම රු. 6000 අඩුවීම	0	1	1	1	3	1/3	-0.10	0.062548	6.25
(iii) මසකට ඒකක 60 ට වඩා අඩු විදුලි පරිභෝජනය.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
4. වත්කම්									
(i) වාසය කරන නිවාස හා ඉඩම පවුලේ සාමාජිකයෙකුට හිමි වී නොතිබීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(ii) පවුලේ සාමාජිකයෙකු සඳහා වෙනත් නිවසක හෝ ගොඩනැගිල්ලක අයිතියක් නොතිබීම.	0	1	1	0	2	1/2	-0.69	0.039464	3.95
(iii) පවුලට අවම වශයෙන් අක්කර 0.5 ක වගා කළ හැකි ගොඩ ඉඩමක් නොතිබීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(iv) පවුලට අවම වශයෙන් අක්කර 1 කට වඩා වැඩි වගා කළ හැකි කුඹුරු ඉඩමක් නොතිබීම	1	1	0	0	2	1/2	-0.69	0.039464	3.95
(v) ගම්නාගමනයට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (මෝටර් සයිකල් cc 125, ත්‍රී රෝද රථයක්, මෝටර් රථයක්, වෑන් රථයක්, ජීප් රථයක්, බසයක්, ලොරි රථයක්, ටිපර් රථයක්, අන් ට්‍රැක්ටරයක් (රෝද 2), ට්‍රැක්ටරයක් (රෝද 4)	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(vi) අවම වශයෙන් ආර්ථික ක්‍රියාකාරකමකට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (ධීවර බෝට්ටු, ඒකාබද්ධ අස්වැන්න නෙලීමේ යන්ත්‍ර, කොළ මඩින යන්ත්‍ර)	1	1	1	0	3	1/3	-1.10	0.062548	6.25
(vii) අවම වශයෙන් ජීවනෝපායට අදාළ එක් වත්කමක්වත් නොතිබීම. (කිරි ගවයින් 05, එළුවන් 20, කුකුළන් 50, තාරාවන් 50, උෞරන් 10)	1	1	1	1	4	1/4	-0.69	0.078927	7.89
5. නිවාස									
(i) ලැයිම් කාමර/පේලි නිවාස, මුඩුක්කු/මඩු වල හෝ වෙනත් ස්ථානයක ජීවත්වීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(ii) ජීවත්වීමට ස්ථිර බිත්ති ස්ථිර ගෙබිම හා ස්ථිර වහල සහිත නිවාසයක් නොමැතිවීම.	0	1	0	1	2	1/2	-0.69	0.039464	3.95
(iii) සම්පූර්ණ බිම් ප්‍රදේශය වර්ග අඩි 500 ට අඩුවීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(iv) පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ හැකියාවක් නොමැතිවීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(v) ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
(vi) විදුලි බලය නොමැතිවීම.	0	1	1	0	2	1/2	-0.69	0.039464	3.95
6. පවුලේ ජන විකාශනය									
(i) යැපීම් අනුපාතය (64.2. ට වඩා වැඩි).	0	1	1	0	2	1/2	-0.69	0.039464	3.95
(ii) මව හෝ පියා පමණක් සිටින පවුලක් වීම.	0	0	1	1	2	1/2	-0.69	0.039464	3.95
	18.09	56.59	92.11	74.01	50		-17.56		

පවුල් 1 සඳහා බරතලු දරිද්‍රතා ලකුණු දීම:
 $(1 \times 3.95) + (1 \times 6.25) + (1 \times 7.89) = 18.08$

තෝරා ගැනීමේ සීමාව ගණනය කිරීම.

ශ්‍රී ලංකාවේ දුප්පත් පුද්ගලයින් විසිරී ඇති ආකාරයට අනුරූපව දැනට තිබෙන වැඩසටහන් අයවැය දිස්ත්‍රික් මට්ටමින් බෙදාහැරීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ලකුණු සීමාව තීරණය කරනු ලැබේ. එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙන් වෙන් වශයෙන් තෝරා ගැනීමේ සීමා ලකුණු තීරණය කරනු ලැබේ.

ජාතික මට්ටමින් වැඩසටහන සඳහා තෝරා ගනු ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව Q නම් i දිස්ත්‍රික්කය සඳහා වන ප්‍රතිලාභීන් සංඛ්‍යාව (q_i)

$$(x) = \frac{\text{රට තුළ සිටින සමෘද්ධි ප්‍රතිලාභී පවුල්}}{\text{රට තුළ සිටින මුළු පවුල් සංඛ්‍යාව}}$$

(q_i) = දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමින් ඒක පුද්ගල වියදමේ ශතකය x වන අගයට අඩුවෙන් ඇති පවුල් සංඛ්‍යාව එවිට

$$Q = \sum_{i=1}^{25} q_i$$

i = දිස්ත්‍රික්ක

1, 2, 3, 25

IV කොටස

1. සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය

යෝග්‍යතාවය

මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් තීරණය කරන ලද අඩු ආදායම් පවුල් සඳහා වන ලකුණු පරිමාණයේ 0 හා 100 දක්වා සීමාවෙන් ඉහළ සිටින අය සඳහා පහත පරිදි ප්‍රතිලාභ ගෙවනු ඇත.

- (අ) පවුලේ සාමාජිකයින් ගණන 4 හෝ ඊට වැඩි = මසකට රු. 3,500/-
- (ආ) පවුලේ සාමාජිකයින් ගණන 3 හා 4 = මසකට රු. 2,500/-
- (ඇ) පවුලේ සාමාජිකයින් ගණන 3 ට අඩු = මසකට රු. 1,500/-

සටහන:

පවුලේ කාන්තා ප්‍රධානියා සඳහා ගෙවීම් කරනු ලබන අතර ඇය නොමැති විටක පිරිමි ප්‍රධානියා සඳහා ගෙවීම් කරනු ලැබේ.

2. වයස අවුරුදු 70 ට වඩා වැඩි පුද්ගලයින් සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය.

යෝග්‍යතාවය.

- (අ) අඩු ආදායම්ලාභී පවුල් සඳහා වන 0-100 දක්වා ලකුණු සීමාවෙන් ඉහළ සිටින අය සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් තීරණය කරන පරිදි
- (ආ) වයස අවුරුදු 70 ට වඩා වැඩි අය
- (ඇ) පවුලේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් මාසිකව රු. 2000/- මුදලක් සඳහා හිමිකම් ලබනු ඇත.
- (ඈ) වෙනත් යෝජනාක්‍රම යටතේ සුභසාධක ප්‍රතිලාභ ලබන අය ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබයි.

3. ආබාධිත පුද්ගලයින් සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීම.

යෝග්‍යතාවය

- (අ) අඩු ආදායම්ලාභී පවුල් සඳහා වන 0-100 දක්වා ලකුණු සීමාවෙන් ඉහල සිටින අය සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් තීරණය කරන පරිදි.
- (ආ) පුද්ගලයාගේ ආබාධිත තත්වය භෞතිකව පෙන්නුම් කිරීම හෝ වෛද්‍යවරයෙකු විසින් සහතික කිරීම.
- (ඇ) ආබාධිත තත්වය නිසා තමාගේ වැඩ තමා විසින්ම කරගත නොහැකි පුද්ගලයින්.
- (ඈ) හදිසි අනතුරු හා/හෝ වයස නිසා තාවකාලිකව ආබාධිත තත්වයට පත් වූ පුද්ගලයින් මෙම යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් ලබා ගැනීමට සුදුසුකම් නොලබයි.
- (ඉ) වෙනත් යෝජනා ක්‍රම යටතේ සුභසාධක ප්‍රතිලාභ ලබන අය ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබයි.
- (ඊ) පුර්ණ ආබාධිත පුද්ගලයකු සඳහා මසකට රු. 3,000/- ක මුදලක්.

4. හඳුනා නොගත් නිදන් ගත වකුගඩු රෝගයෙන් (CKDu) පෙළෙන පුද්ගලයින් සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය.

යෝග්‍යතාවය.

- (අ) අඩු ආදායම්ලාභී පවුල් සඳහා වන 0-100 දක්වා ලකුණු සීමාවෙන් ඉහල සිටින අය සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් තීරණය කරන පරිදි.
- (ආ) රජයේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සහතික කරනු ලැබූ නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDu) පෙළෙන රෝගීන්.
- (ඇ) රෝගීන්ට මාසිකව රු. 5,000/- ක මුදලක් ගෙවනු ඇත.
- (ඈ) වෙනත් යෝජනාක්‍රම යටතේ සුභසාධක ප්‍රතිලාභ ලබන අය ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබයි.